

දේශීය ණය සහ සංවර්ධන අරමුදල - 2017

දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2) සි වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහ, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 07

(i) ප්‍රමිතයේ 33 ඡේදය අනුව, මූල්‍ය ආයතන විසින් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේදී ආයතනය විසින් පොලී ගෙවීම් සහ ආයතනය වෙත පොලී ලැබීම් මෙහෙයුම් කාර්යයන් ලෙස සලකා කටයුතු කළ යුතුය. එසේ ඊට අනුකූල නොවන පරිදි මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී භාණ්ඩාගාර පොලිය රු. 138,318,476 ක් මෙහෙයුම් වියදමෙන් ඉවත් කර මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ දක්වා තිබුණි. මේ හේතුවෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ සත්‍ය මුදල් ප්‍රවාහය හා මූල්‍ය ක්‍රියාකාරකම්වලින් වූ සත්‍ය මුදල් ප්‍රවාහය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළින් නිරූපනය නොවුණි.

(ii) සමාලෝචිත වර්ෂයේදී මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව ණයගැතියන්ගෙන් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය රු.106,174,066 ක් වුවද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ එය රු.110,069,432 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය රු.3,895,366 කින් අඩුවෙන් දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

ප්‍රමිතයේ 55 ඡේදය ප්‍රකාරව, වත්කමක් භාවිතයට සුදුසු තත්ත්වයට පත්වූ අවස්ථාවේ සිට ක්ෂය කිරීම ආරම්භ කළයුතු වුවද ප්‍රමිතයට අනුකූල නොවන ලෙස වත්කම් මිලදීගත් වර්ෂයේදී ක්ෂය නොකරන බවට ගිණුම් ප්‍රතිපත්තියක් හඳුනාගෙන තිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ණය වාරික සහ පොලිය නොගෙවන ණයගැති ශේෂ, ක්‍රියාකාරී නොවන ණය ලෙස හඳුනා ගැනීම සඳහා ගිණුම් ප්‍රතිපත්තියක් ස්ථාපිත කර නොතිබුණි.

(ආ) රාජ්‍ය ප්‍රදාන ලෙස රේඛීය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතීන්ට ආයතනයට ලැබී තිබූ රු. 11,449,133 ක් වූ වත්කම්වලට අදාළව සමාලෝචිත වර්ෂයේදී ක්‍රමක්ෂය ලෙස රු. 136,576 ක් ලියාහැර තිබුණ ද ඊට අදාළ ක්‍රමක්ෂය කිරීමේ ගිණුම් ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

ඉකුත් වර්ෂයේදී සමාලෝචිත වර්ෂයට අදාලව ලැබී තිබූ ණය පොලිය රු.411,119 ක් සමාලෝචිත වර්ෂයේ පොලී ආදායම ලෙස ගිණුම්ගත නොකිරීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.

2.2.4 පැහැදිලි නොකල වෙනස්කම්

2017 දෙසැම්බර් 31 දිනට ණය සහ ලැබිය යුතු අයිතම ලෙස මූල්‍ය ප්‍රකාශනවල රු.4,312,648,250 ක් දක්වා තිබූ නමුත් ඊට අදාල උපලේඛන අනුව එම ශේෂයන්ගේ එකතුව රු. 3,858,787,730 ක් වූයෙන් රු. 453,860,520 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.3 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම්

පහත දැක්වෙන නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසි ආදියට යොමුව -----	අනුකූල නොවීම් -----
<p>(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය (i) 454 සහ 753(3)(අ)(1)</p>	<p>ආයතනය තුළ සිටින නිලධාරීන්ට භාවිතය සඳහා බඩු භාණ්ඩ ලබාදීමේදී බෙදාහැරීමේ ලැයිස්තුවක සටහන් කර බඩු භාණ්ඩ ලබාදීම කළයුතු වුවත් බඩු ලේඛන පොතෙහි භාණ්ඩ නිකුත් කිරීම් ලෙස සටහන් කර බඩු ලබාදීම සිදු කර තිබුණි.</p>
<p>(ii) මුදල් රෙගුලාසි 754</p>	<p>මුදල් රෙගුලාසිය ප්‍රකාරව සෑම මුදල් වර්ෂයක් අවසානයේ දී බඩු ලේඛන පොත තුළනය කර ශේෂය ඉදිරියට ගෙන යා යුතු වුවත් එපරිදි කටයුතු කර නොතිබුණි.</p>
<p>(ආ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය</p>	<p>ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන තිබුණද එක් එක් වත්කමට අදාලව වත්කමේ වර්ගය, මිලදී ගත් දිනය, ඵලදායී ජීව කාලය, වර්ණය, මාදිලිය (Model) වැනි විස්තර ඊට ඇතුළත් කර නොතිබුණි.</p>
<p>(ඇ) 2002 නොවැම්බර් 28 දිනැති අයිඒඅයි/2002/02 භාණ්ඩාගාර වක්‍රලේඛය</p>	<p>වක්‍රලේඛය ප්‍රකාරව පරිගණක හා උපාංග පිළිබඳව ලේඛනයක් පවත්වා නොතිබුණි.</p>
<p>(ඈ) 2015 දෙසැම්බර් 25 දිනැති අංක පීඊඩී 1/2015 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 4 ඡේදය</p>	<p>කණ්ඩායම් ප්‍රවාහන පහසුකම් හිමි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියන් දෙදෙනෙකු වෙත 2017 නොවැම්බර් මාසයේ සිට මාසයකට රු. 17,500 ක් බැගින් එකතුව රු.70,000 ක ප්‍රවාහන දීමනාවක් වක්‍රලේඛයට අනුකූල නොවන ලෙස ගෙවීම් කර තිබුණි.</p>

3 මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා අරමුදලේ මූල්‍ය ප්‍රතිඵලය රු.16,083,651 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.2,826,072 ක් වූයෙන්, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ අතිරික්තය රු.13,257,579 කින් වැඩිවී වි තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ප්‍රදාන ක්‍රමක්ෂය රු.201,859,892 කින් වැඩි වි තිබූ නමුත් පොලී ආදායම රු.38,781,024 කින් වැඩිවීම, ණය භානිකරණය ලෙස ලියා හැර ඇති වියදම් රු.107,601,454 කින් අඩුවී තිබීම ඉහත මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වි තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2013 හා 2014 වර්ෂවල මූල්‍ය ප්‍රතිඵලයේ උභයතාවයක් ඇති වි තිබූ නමුත් 2015 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා අතිරික්තයක් ඇති වි තිබූ අතර එය රු.4,226,504 සිට රු.16,083,651 ක් දක්වා වර්ධනය වි තිබුණි. කෙසේ වුවද, මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික, රජයට ගෙවූ බදු හා ජංගම නොවන වත්කම් සඳහා ක්ෂය නැවත ගැලපීමේදී 2013 හා 2014 වර්ෂයේදී පිළිවෙලින් රු.88,492,034 ක හා රු.18,499,306 ක සාණ දායකත්වයක් ඇති වි තිබූ නමුත් 2015 වර්ෂයේ සිට එය ධන අගයක් ගෙන තිබුණි. එහෙත් 2015 වර්ෂයේදී රු.53,215,095 ක්වූ එම දායකත්වය 2016 වර්ෂයේදී රු.173,248,771 ක් දක්වා වැඩි වි තිබූ නමුත් සමාලෝචිත වර්ෂයේදී රු.79,223,754 ක් දක්වා අඩු වි තිබුණි.

4 මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

4.1.1 සැලසුම් කිරීම

ආයතනය විසින් ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබුණ ද 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මූල්‍ය වක්‍රලේඛය ප්‍රකාරව එම ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කළ යුතු වාර්ෂික අයවැය ලේඛනය, යෝජිත ආයෝජන, වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම හා මානව සම්පත් සංවර්ධන සැලැස්ම, ණය ගෙවීමේ සැලැස්ම/ ණය අයකර ගැනීමේ සැලැස්ම හා අභ්‍යන්තර විගණන සැලැස්ම ඇතුළත් කර නොතිබුණි.

4.1.2 ක්‍රියාකාරීත්වය හා සමාලෝචනය

පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා එම ආයතනවල ස්ථාවර වත්කම් සංවර්ධනය කිරීමට ණය ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (LGIIP), නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP) සහ නිත්‍ය භෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP) මගින් ලබා දෙන ලද ණය මුදල් එකී පළාත් පාලන ආයතනවලින් පොළිය ද සමග අයකර මුල් මුදල සහ අය කරන පොළී මුදලෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමෙන් පසු ශේෂවන මුදලෙන් හා ආයතනය විසින් පළාත් පාලන ආයතන වෙත ණය ලබා දීම මගින් අය කරන පොළියෙන් අරමුදලේ ආදායම සමන්විත වි තිබුණි. කෙසේ වුව ද, සමාලෝචිත වර්ෂය අවසානය වන විට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ක්‍රියාකාරී නොවූ ණය ලැයිස්තුවේ පැවති රු. 542,623,411 ක් වූ ණය ශේෂ 17 ක් අතුරින් 2017 වර්ෂයේදී රු. 235,912,902 ක වටිනාකමකින් යුත් ණය ශේෂ 09 ක් පමණක් ප්‍රතිව්‍යුහගත කිරීම (Reschedule) සිදුකර තිබූ අතර ඉතිරි රු. 306,710,509 ක මුදල අයකර ගැනීමට ඵලදායී ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 1993 අංක 24 දරන දේශීය ණය සහ සංවර්ධන (සංශෝධන) පනත මගින් සංශෝධිත 1916 අංක 22 දරන දේශීය ණය සහ සංවර්ධන ආඥා පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව, කාර්ය මණ්ඩලය පත්කිරීමේ බලතල කොමසාරිස් මණ්ඩලය සතු වුව ද කොමසාරිස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව එවකට අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ආයතනයේ අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීම/ රාජකාරි ඉටුකිරීම සඳහා ගණකාධිකාරී සේවයේ නිලධාරියෙකු පත්කර තිබුණි. තව ද 2015 හා 2016 වර්ෂවලදී එම නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12:5:4 වගන්තිය හා 12:8 වගන්තියට පටහැනිව රු. 382,056 ක වැඩ බැලීමේ වැටුප් සහ 2008 ජූලි 28 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක පීඊඩී/50හි 5 ඡේදය හා 2015 මැයි 25 දිනැති අංක පීඊඩී 1/2015 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 3.7 ඡේදයට පටහැනිව ප්‍රවාහන දීමනා රු. 522,000 ක් හා ඉන්ධන දීමනා රු. 340,849 ක් ලෙස එකතුව රු. 1,244,905 ක් ගෙවා තිබුණි.
- (ආ) පළාත් පාලන ආයතනවලට ණය ලබාදීම හා එම ණය අයකර ගැනීම දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ කාර්යය වුවද එම ණය අයකර ගැනීමේදී පොලිය සහ ප්‍රාග්ධන කොටස වෙන්කර හඳුනා ගත හැකි ආකාරයට නිසි ගිණුම් තැබීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබුණි.
- (ඇ) අරමුදල විසින් හිඟ ණය වාරික හා පොලියට අදාළව කාල විශ්ලේෂණයක් සකස් කර නොතිබුණි.

4.3 කාර්යමණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අධ්‍යක්ෂ තනතුර සඳහා 2016 නොවැම්බර් 26 දිනැති අංක 16/1975/744/018 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කොන්ත්‍රාත් පදනම මත 2016 නොවැම්බර් 09 දින සිට වසරක කාල පරිච්ඡේදයක් සඳහා නිලධාරියෙකු පත්කර තිබුණි. එම අමාත්‍ය මණ්ඩල තීරණයේ iii වැනි නිර්දේශය අනුව වසරක කාලයකින් පසුව බඳවා ගැනීමේ පරිපාටියේ සඳහන් නියමිත සුදුසුකම් සපුරා ඇති අයෙකු එකී තනතුර සඳහා පත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබා දී තිබූ උපදෙස් අනුව කටයුතු නොකර පටිපාටියේ සඳහන් සුදුසුකම් සපුරා නොමැති නිලධාරියාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබුණි.
- (ආ) අරමුදලේ සමස්ත තර්ජන සංඛ්‍යාව වන 34 ක් අතරින් නිලධාරීන් 6 දෙනෙකු සඳහා රාජකාරි පැවරීම් ලිපි ලබා දී නොතිබුණි. ලබාදී ඇති රාජකාරි පැවරීම් ලිපි අනුව ඉටුකරන කාර්යයන්වල අඩුපාඩු පවතින බව නිරීක්ෂණය වූ අතර වැඩ බෙදී යාම සහ නිලධාරීන් අංශ සඳහා විධිමත්ව අනුයුක්ත කිරීම නැවත සිදු කළ යුතුව තිබුණි.

4.4 වෙනත් රාජ්‍ය ආයතනවලට නිදහස් කර ඇති අරමුදලේ සම්පත්

දේශීය ණය හා සංවර්ධන අරමුදලට එක් රියදුරකු පමණක් අනුයුක්ත කර තිබූ නමුත් පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගේ 2016 අගෝස්තු 07 දිනැති ලිපියට අනුව 2016 සැප්තැම්බර් 06 දින සිට එම රියදුරු විෂයභාර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර තිබුණු අතර මෙම ආයතනයෙන් 2017 වර්ෂය අවසාන වන විට රු. 322,165 ක මුදලක් වැටුප් සඳහා ගෙවා තිබුණි.

5. නිරසාර සංවර්ධනය

5.1 නිරසාර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීම

2017 අගෝස්තු 14 දිනැති අංක එන්පී/එස්පී/එස්ඩීපී/17 දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කරන ලද ලිපිය හා නිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 “ න්‍යාය පත්‍රය “ ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම කටයුතු කළ යුතුව පවතින නමුත් සමාලෝචිත වර්ෂයට අදාළව අරමුදල විසින් තම විෂය පථය යටතට ගැනෙන කාර්යයන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳ දැනුවත් වී නොතිබුණි. ඒ හේතුවෙන් අරමුදලේ විෂයය පථය යටතට වැටෙන නිරසාර සංවර්ධන අරමුණු, ඉලක්ක හා එම ඉලක්ක කරා ළඟා විය යුතු සන්ධිස්ථානයන් ද ඉලක්ක මත ළඟාවීම මැන බැලීම සඳහා වන දර්ශකයන් ද හඳුනාගෙන නොතිබුණි.

6. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

6.1 අභ්‍යන්තර විගණනය

අරමුදල සඳහා අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර නොතිබූ අතර රේඛීය අමාත්‍යාංශය මගින් ද ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණි.

7. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු සම්බන්ධයෙන් වරින්වර අරමුදලේ සභාපතිවරයා දැනුවත් කරන ලද අතර පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි කළමනාකරණයේ විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණ

(අ) ණය අයකර ගැනීම පාලනය

ආයතනයට ලැබිය යුතු ණය වාරික සහ පොලිය අය කර ගැනීම සඳහා ප්‍රමාණවත් වැඩ පිළිවෙලක් දියත් නොකිරීම.

(ආ) ගිණුම්කරණය

ආයතනය විසින් 2012 වර්ෂයේදී මිලදීගෙන, ස්ථාපිත කළ පරිගණක පද්ධතිය භාවිතා කර ගිණුම්කරණ හා මෙහෙයුම් කටයුතු සිදු නොකිරීම.